

මෙම පාඨම අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

- ↳ ලාභය හෝ අලාභය හදුනා ගෙන ඒවා ගණනය කිරීමට,
- ↳ ලාභ හෝ අලාභ ප්‍රතිඵත ගණනය කිරීමට,
- ↳ ලාභ අලාභ ප්‍රතිඵතය දී ඇති විට ගත් මිල හෝ විකිණු මිල සෙවීමට,
- ↳ වට්ටම යන්න අවබෝධ කර ගැනීමට,
- ↳ වට්ටම ගණනය කිරීමට,
- ↳ කොමිස් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට,
- ↳ කොමිස් මුදල් ගණනය කිරීමට

හැකියාව ලැබේ.

ප්‍රතිඵතයක් යනු හරය 100ක් වූ භාගයක් බවත් එය % ලකුණ සහිතව ලිවීමටත් භාග සංඛ්‍යාවලට අනුරූප ප්‍රතිඵත සෙවීමටත් ඔබ මිට පෙර උගෙන ඇති. එය නැවතත් සිහිපත් කර ගැනීමට පහත ප්‍රතිඵතයක් අභ්‍යාසයේ යෙදෙන්න.



ප්‍රතිඵතයක් අභ්‍යාසය


1. පහත දී ඇති භාග ප්‍රතිඵත ලෙස ප්‍රකාශ කරන්න.

(i) $\frac{7}{10}$	(ii) $\frac{25}{20}$	(iii) $\frac{3}{5}$	(iv) $\frac{8}{15}$	(v) $\frac{9}{12}$
--------------------	----------------------	---------------------	---------------------	--------------------
2. පහත දී ඇති දැක්වා ස්ථාන ප්‍රතිඵත ලෙස දක්වන්න.

(i) 0.5	(ii) 0.75	(iii) 1.4	(iv) 3.25	(v) 0.43
---------	-----------	-----------	-----------	----------
3. පහත දී ඇති ප්‍රතිඵත, භාග සංඛ්‍යා ලෙස සරල ම ආකාරයෙන් දක්වන්න.

(i) 25%	(ii) 45%	(iii) 18%	(iv) 80%	(v) 160%
---------	----------	-----------	----------	----------
4. අඩ ගෙවි 20න් 8ක් ඉදුණු අඩ ගෙවි වේ. ඉතිරි අඩ අමු ය.
 - (i) මෙම අඩ ගෙවි අමු අඩ ගෙවි කියක් තිබේ ද?
 - (ii) ඉදුණු අඩ ගෙවි ගණන මුළු අඩ ගෙවි ගණනේ භාගයක් ලෙස ප්‍රකාශ කරන්න.
 - (iii) ඉදුණු අඩ ප්‍රමාණය ප්‍රතිඵතයක් ලෙස දක්වන්න.
5. ප්‍රස්තකාලයක ඇති පොත්වලින් හරි අඩක් නවකතා පොත් ය. නවකතා පොත් ප්‍රමාණය මුළු පොත් ප්‍රමාණයේ ප්‍රතිඵතයක් ලෙස දක්වන්න.
6. රු.5000න් 20 % ක් කිය ද?
7. එක්තරා බේම බෝතලයක බේම 1500 mlක් ඇත. එයින් 72 %ක් පලතුරු යුතු වන අතර ඉතිරිය ජලය වේ. එම බේම බෝතලය නිපදවීමට යොදා ගෙන ඇති පලතුරු යුතු ප්‍රමාණය කොපමෙන් ද?





8. වැංකියක බාරිතාව 2500 lකි. එහි බාරිතාවෙන් 20 %ක් ජලය පිරි ඇත. වැංකියේ තිබෙන ජල පරිමාව ලිටරවලින් සොයන්න.
9. පාසලක සිටින ලමයින්ගෙන් 48 %ක් පිරිම් ලමයින් ය. එම පාසලේ ගැහැණු ලමයින් ගණන 1040ක් නම් පාසලේ සිටින මුළු ලමයි ගණන සොයන්න.
10. මිනිසෙක් ගමනකින් 5 % ක් දුර පහින් ගමන් කරයි. පහින් ගමන් කරන දුර 400 m නම් ගමනේ මුළු දුර km වලින් සොයන්න.
11. (i) රුපියල් 3500න් 12 %ක් කීය ද?
(ii) රුපියල් 4850න් 17 %ක් කීය ද?
12. පාසලක සිසුන් 1250ක් සිටි. එයින් 60 %ක් ගැහැණු ලමයින් වේ.
(i) මෙම පාසලේ පිරිම් ලමයින්ගේ ප්‍රතිශතය සොයන්න.
(ii) ගැහැණු ලමයින් කි දෙනෙක් මෙම පාසලේ සිටි ද?
(iii) මෙම පාසලේ සිටින පිරිම් ලමයින් ගණන සොයන්න.
13. මිනිසෙකුගේ මාසික වැටුප රුපියල් 35 000කි. එයින් 5 %ක් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරයි නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන මුදල සොයන්න.
14. යම් කිසි මුදලකින් 80 %ක් රුපියල් 1600කි. මුළු මුදල සොයන්න.
15. වොගි පැකටි එකක ඇති වොගිවලින් 20%ක් අඟ රස වන අතර ඉතිරි වොගි දොඩම් රස ඒවා වේ. මෙම පැකැටුවෙහි අඟ රස වොගි 40ක් තිබේ නම්,
(i) පැකැටුවෙහි ඇති මුළු වොගි ප්‍රමාණය සොයන්න.
(ii) එහි දොඩම් රස වොගි කීයක් තිබේ ද?
16. යකඩ හා තඹ මිශ්‍ර කර මිශ්‍ර ලෝහයක් සාදා ගත යුතු වන්නේ එහි බරින් 40 %ක් තඹ අඩංගු වන පරිදි ය. යකඩ 15 kgක් සමග තඹ මිශ්‍ර කර මෙම මිශ්‍ර ලෝහය සාදා ගත් විට එහි බර කොපමෙන් ද?

16.1 වෙළඳපාල ගනු දෙනු

භාණ්ඩ විකිණීම හා මිල දී ගැනීම සිදුවන ස්ථානය වෙළඳපාල ලෙස හැඳින්වේ. වෙළඳපාලක භාණ්ඩ විකුණන පුද්ගලයා වෙළෙන්දා ලෙස ද භාණ්ඩ මිල දී ගන්නා පුද්ගලයා පාරිභෝගිකයා ලෙස ද හඳුන්වයි.

යම් කිසි භාණ්ඩයක් මිල දී ගැනීම සඳහා වෙළඳපාල වැය කරන මුදල එම භාණ්ඩයේ "ගත් මිල" වේ. නැවත එම භාණ්ඩය වෙනත් පාරිභෝගිකයෙකුට විකුණන විට වෙළෙන්දාට ලැබෙන මුදල "විකුණුම් මිල" වේ. භාණ්ඩයක ගත් මිල හා විකුණුම් මිල අතර ඇතිවන වෙනස මත ලාභ ලැබීම හෝ පාඩු සිදුවීම (අලාභයක් වීම) සිදුවේ.





ලාභය

භාණ්ඩයක විකුණුම් මිල, ගත් මිලට වඩා වැඩි වන විට ලාභයක් ලැබේ. එම ලාභය පහත පරිදි සෙවිය හැකි ය.

ලාභය = විකුණුම් මිල – ගත් මිල

අලාභය

භාණ්ඩයක ගත් මිල එහි විකුණුම් මිලට වඩා වැඩි වන විට අලාභයක් සිදු වේ. එම අලාභය පහත පරිදි සෙවිය හැකි ය.

අලාභය = ගත් මිල – විකුණුම් මිල

පහත නිදසුන ඇසුරෙන් ලාභය හෝ අලාභය සෞයන ආකාරය තවදුරටත් සලකා බලමු.

නිදසුන 1

වෙළෙන්දක් අඟ ගෙඩි තොගයක් රු. 1500 ව මිල දී ගෙන රු. 1800 ව විකුණු ලැබේ. මෙම වෙළඳාමෙන් වෙළෙන්දා ලැබූ ලාභය සෞයන්න.

අඟ තොගය ගත් මිල = රු. 1500

අඟ තොගයේ විකුණුම් මිල = රු. 1800

ලාභය = විකුණුම් මිල – ගත් මිල

= රු. 1800 – රු. 1500

= රු. 300

නිදසුන 2

වෙළෙන්දක් රඩුවන් ගෙඩි 1000ක් ගෙඩියක් රු. 3 බැංශින් මිල දී ගෙන ගෙඩි 10ක් රු. 50ට විකුණු ලැබේ.

(i) රඩුවන් තොගය ගත් මිල සෞයන්න.

(ii) රඩුවන් තොගය විකිණීමෙන් වෙළෙන්දාට ලැබෙන මුදල කිය ද?

(iii) වෙළෙන්දා ලබන ලාභය සෞයන්න.

(i) රඩුවන් ගෙඩි 1000 මිල දී ගත්තේ ගෙඩියක් රු. 3 බැංශින් වන බැවින්

ගත් මිල = රු. 3 × 1000

= රු. 3000

(ii) රඩුවන් තොගය විකුණු ලබන්නේ ගෙඩි 10ක් බැංශින් වූ ගොඩවල්වලිනි. එබැවින් පළමුව ගෙඩි 1000 ගෙඩි 10 බැංශින් වූ ගොඩවල්වලට බෙදුමු.

ගෙඩි 10 බැංශින් වූ ගොඩවල් ගණන = $1000 \div 10 = 100$

මෙම එක් ගොඩක් රු. 50ට විකුණන නිසා,


රඩුවන් තොගය විකුණුම් මිල = $\text{රු. } 50 \times 100 = \text{රු. } 5000$

(iii) වෙළෙන්දා ලබන ලාභය = විකුණුම් මිල – ගත් මිල

= රු. 5000 – රු. 3000

= රු. 2000





නිදසුන 3

එකක් රු. 12 බැඟින් මිල දී ගත් බිත්තර 100ක් ගෙන ඒමේ දී 15ක් බිඳී ගොස් තිබුණි. ඉතිරි බිත්තර එකක් රු. 13 බැඟින් විකුණන ලදී. මෙම වෙළඳාමෙන් වෙළෙන්දාට සිදු වූ පාඩුව ගණනය කරන්න.

$$\begin{aligned} \text{බිත්තර තොගය ගත් මිල} &= \text{රු. } 12 \times 100 \\ &= \text{රු. } 1200 \end{aligned}$$

$$\begin{aligned} \text{විකුණන ලද බිත්තර ගණන} &= 100 - 15 \\ &= 85 \end{aligned}$$

$$\begin{aligned} \text{බිත්තර තොගයේ විකුණුම් මිල} &= \text{රු. } 13 \times 85 \\ &= \text{රු. } 1105 \end{aligned}$$

$$\begin{aligned} \text{සිදු වූ අලාභය} &= \text{රු. } 1200 - \text{රු. } 1105 \\ &= \text{රු. } 95 \end{aligned}$$

16.1 අභ්‍යාසය

- පහත a හා b ලෙස දී ඇති වෙළඳාම් අතුරෙන් වභාත් වාසිදායක වන්නේ කවර වෙළඳාම දැයි ප්‍රතිගත ඇසුරෙන් පැහැදිලි කරන්න.
 - (a) රුපියල් 50ට ගත් පොතක් රුපියල් 60ට විකිණීම.
 - (b) රුපියල් 25ට ගත් පැනක් රුපියල් 35ට විකිණීම.
- (ii) (a) රුපියල් 250ට ගත් කමිසයක් රුපියල් 300ට විකිණීම.
- (b) රුපියල් 400ට ගත් කළිසමක් රුපියල් 450ට විකිණීම.
- රු.260කට මිල දී ගත් කුඩායක් රු. 320ට විකුණනු ලැබේ. එවිට ලැබෙන ලාභය සොයන්න.
- පාවහන් නිෂ්පාදකයෙකුට එක් පාවහන් යුගලක් නිපදවීමට රු.375ක් වැය වේ. මෙම පාවහන් යුගලක් රු. 410ට විකුණනු ලැබේ. එවිට නිෂ්පාදකයාට ලැබෙන ලාභය සොයන්න.
- එළවු වෙළෙන්දෙක් වම්බටු 1 kgක් රු. 45ට ගොවියාගෙන් මිල දී ගනී. වෙළෙන්දා වම්බටු 1 kgක් රු. 60ට විකුණයි. වම්බටු 1 kgක් විකිණීමෙන් වෙළෙන්දා ලබන ලාභය සොයන්න.
- වඩු කාර්මිකයෙකුට අල්මාරියක් නිපදවීමට රු. 21 450ක් වැය වේ. එය වෙළෙදපොලට රෙගෙන යාමට තවත් රු. 1250ක් වැය කරයි. ඔහු මෙම අල්මාරිය රු. 30 000කට විකුණනු ලබයි.
 - (i) අල්මාරිය සඳහා වැය කළ මුළු මුදල සොයන්න.
 - (ii) ඔහුට ලැබෙන ලාභය සොයන්න.
- වියලි මිරිස් 1 kgක් රු.148 බැඟින් 25 kgක් මිලට ගත් වෙළෙන්දෙක් තම නිවසේ පරිභෝරනයට මිරිස් 1 kg ක් තබා ගෙන ඉතිරි මිරිස් තොගය 1 kg රු. 160 බැඟින් විකුණුවේ ය.
 - (i) මිරිස් තොගය මිල දී ගැනීමට වැය කළ මුදල කිය ද?
 - (ii) විකුණන ලද මිරිස් කිලෝ ගණන කිය ද?
 - (iii) මිරිස් තොගය විකිණීමෙන් ඔහුට ලැබෙන මුදල සොයන්න.
 - (iv) මෙම වෙළඳාමෙන් වෙළෙන්දා ලබන ලාභය සොයන්න.





7. රු. 470කට ගත් මෙස රේද්දක් රු. 380කට විකිණීමෙන් සිදුවන අලාභය සොයන්න.
8. අමුදව්‍ය මිලදී ගැනීමට රු. 825ක් වැය වන අත් බැගයක් නිෂ්පාදනය කර වෙළෙඳපොලට ගෙන යාමට තවත් රු. 20ක් වැය කළ යුතු ය. මෙම වර්ගයේ බැගයක් විකුණා ගත හැකි වූයේ රු. 800ට නම් එක් බැගයක් විකිණීමෙන් සිදුවන අලාභය සොයන්න.
9. එකක් රු. 13 බැහින් මිලදී ගත් උඩ කැට 1500ක් ප්‍රවාහනය කරන අතරතුර උඩ කැට 25ක් කැඩී ගොස් තිබුණි. ඉතිරි උඩ කැට තොගය රු. 17 500කට විකුණන ලදී. මෙවිට සිදු වූ අලාභය සොයන්න.
10. භාණ්ඩයක් රු. 2350ට විකිණීම නිසා රු. 120ක් ලාභයක් ලැබුණි. එය ගත් මිල සොයන්න.
11. ජ්‍යෙෂ්ඨ දුරකථනයක් රු. 3500කට මිලදී ගෙන එය රු. 200ක ලාභයක් තබා ගෙන විකුණන ලදී. ජ්‍යෙෂ්ඨ දුරකථනය විකුණු මිල සොයන්න.
12. යතුරු පැදියක් රු. 175 000කට මිලදී ගත් අතර එය ආපසු විකිණීමේ දී රු. 3500ක අලාභයක් සිදු විය. යතුරු පැදිය විකුණු මිල සොයන්න.
13. පරිගණකයක් රු. 23 500ට විකුණු විට රු. 2300ක අලාභයක් වේ. පරිගණකයේ ගත් මිල සොයන්න.

16.2 ලාභ අලාභ ප්‍රතිශත

වෙළෙඳපොල ගනුදෙනුවක දී ලාභයක් හෝ අලාභයක් සිදුවන අවස්ථා හඳුනා ගැනීමටත් සිදු වූ ලාභය හෝ අලාභය ගණනය කිරීමටත් අපට දැන් හැකියාව ඇත. මීලගත ලාභයේ හෝ අලාභයේ ප්‍රතිශතය සොයන අයුරු සලකා බලමු. පෙර පරිදි පළමුව ලාභය හෝ අලාභය සොයා එම ලාභය හෝ අලාභය ගත් මිලෙහි භාගයක් ලෙස දක්වමු. ඉන්පසු එම භාගය 100% න් ගුණ කළ විට ප්‍රතිශතය ලැබේ.

නිදුසුන 1

රු. 400ට ගත් පිගන් කට්ටලයක් රු. 460ට විකිණීමෙන් ලැබෙන ලාභයේ ප්‍රතිශතය සොයන්න.

$$\text{පිගන් කට්ටලය ගත් මිල} = \text{රු. } 400$$

$$\text{පිගන් කට්ටලය විකුණු මිල} = \text{රු. } 460$$

$$\text{ලැබූ ලාභය} = \text{රු. } 460 - \text{රු. } 400 = \text{රු. } 60$$

$$\text{ලැබූ ලාභය ගත් මිලෙන් භාගයක් ලෙස} = \frac{60}{400}$$

$$= \frac{3}{20}$$

$$\text{ලාභ ප්‍රතිශතය} = \frac{3}{20} \times 100\% = 15\%$$





16.2 අභ්‍යාසය

- රු. 500ට ගත් අන් ඔරලෝසුවක් රු. 550කට විකිණීම නිසා ලැබෙන ලාභයේ ප්‍රතිශතය සෞයන්න.
- එකක් රු. 12 බැහින් මිලට ගත් අඩ ගෙඩි 100ක් ගෙඩියක් රු. 15 බැහින් විකිණීමෙන් ලැබෙන ලාභයේ ප්‍රතිශතය සෞයන්න.
- රු.1800ක් වැය කර එකක් රු. 15 බැහින් මිල දී ගත් බිත්තර තොගයක් වෙළඳපොලට ගෙන යන විට 10ක් බිඳී තිබුණි. ඉතිරි බිත්තර තොගය එකක් රු. 18 බැහින් විකුණන ලදී.
 - මිලට ගත් බිත්තර ගණන කිය ද?
 - බිත්තර තොගය විකිණීම නිසා ලැබෙන මූල මුදල සෞයන්න.
 - ලැබෙන ලාභය සෞයන්න.
 - මෙම ලාභය ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
- ගෙඩියක් රු. 18 බැහින් පොල්ගෙඩි 1200ක් මිලට ගත් වෙළෙන්දෙක් ඒවා වෙළඳපොලට ගෙන යාමට තවත් රු. 2400ක් වැය කළේ ය. වෙළෙන්දා මෙම පොල් තොගය ගෙඩියක් රු. 28 බැහින් විකුණන ලදී.
 - පොල් තොගය ගත් මිල සෞයන්න.
 - පොල් තොගය විකිණීමෙන් ලද මුදල සෞයන්න.
 - වෙළෙන්දා ලැබූ ලාභය සෞයන්න.
 - එම ලාභයේ ප්‍රතිශතය සෞයන්න.
- මිනිසක් රුපියල් 125 000ට මිල දී ගත් යතුරු පැදියක් රුපියල් 120 000කට විකුණනු ලැබේ. එවිට සිදුවන අලාභයේ ප්‍රතිශතය ගණනය කරන්න.
- පුද්ගලයෙකු රුපියල් 75 000ට මිල දී ගත් ඉඩමක් රුපියල් 85 000ට විකුණන ලදී. මෙම විකිණීමෙන් ලැබෙන ලාභයේ ප්‍රතිශතය සෞයන්න.

16.3 ලාභයේ හෝ අලාභයේ ප්‍රතිශතය අනුව විකුණුම් මිල සේවීම

ලාභයේ හෝ අලාභයේ ප්‍රතිශතය දී ඇති විට භාණ්ඩයක විකුණුම් මිල සෞයන අයුරු පහත නිදසුන්වලින් පැහැදිලි කර ඇත.

නිදසුන 1

රු. 400ට ගත් භාණ්ඩයක් 5%ක ලාභයක් තබා ගෙන විකිණීමට තීරණය කර ඇත. එය විකිණීය යුතු මිල සෞයන්න.


I තමය

$$\begin{aligned} \text{භාණ්ඩය ගත් මිල} &= \text{රු. } 400 \\ \text{ලාභ ප්‍රතිශතය} &= 5\% \\ \therefore \text{ලාභය} &= \text{රු. } 400 \text{ න් } 5\% \\ &= 400 \times \frac{5}{100} = \text{රු. } 20 \end{aligned}$$

$$\text{විකිණීය යුතු මිල} = \text{රු. } 400 + \text{රු. } 20 = \text{රු. } 420$$

ගත් මිල	ලාභය
100	$\cancel{5}$
400	$\cancel{\frac{400 \times 5}{100}}$
	= රු. 20





II ක්‍රමය

$$\begin{aligned} \text{භාණ්ඩය විකිණීය යුතු මිල} &= රු. 400 \text{ න් } \frac{105}{100} \\ &= 400 \times \frac{105}{100} \\ &= \text{රු. 420} \end{aligned}$$

ගත් මිල	විකිණීය යුතු මිල
100	105
400	$\frac{400 \times 105}{100}$
= රු. 420	

16.4 ලාභ හෝ අලාභ ප්‍රතිශතය අනුව ගත් මිල සෙවීම

නිදසුන 1

රු. 2700ට භාණ්ඩයක් විකිණීමෙන් 8%ක ලාභයක් ලැබේ නම් එම භාණ්ඩයේ ගත් මිල සෞයන්න.

මෙහිදී 8%ක ලාභයක් ලැබෙන නිසා රු. 100ට ගෙනා භාණ්ඩයේ විකුණු මිල රු. 108ක් විය යුතු ය. එනම්, රු. 108 විකුණන්නේ රු. 100ට ගත් භාණ්ඩයකි.

එම අනුව,

$$\text{රු. 108ට විකුණන භාණ්ඩය ගත් මිල} = \text{රු. 100}$$

$$\begin{aligned} \text{රු. 2700ට විකුණන භාණ්ඩය ගත් මිල} &= \text{රු. } 2700 \times \frac{100}{108} \\ &= \text{රු. 2500} \end{aligned}$$

මෙය පහත පරිදි ද සෙවීය හැකි ය.


විකුණුම් මිල	ලාභය	ගත් මිල	
108	8	100	
2700	$\frac{2700 \times 8}{108}$	$\frac{200 \times 100}{8}$	
		= රු. 200	= රු. 2500

මෙමගින් ලාභය රු. 200 බවත් ගත් මිල රු. 2500 බවත් ලැබේ.

16.3 අභ්‍යාසය

- රු. 3500කට ගෙන එන ලද ජ්‍යෙෂ්ඨ දුරකථනයක් 10%ක ලාභයක් ලැබෙන සේ විකිණීමට මිල ලකුණු කරයි නම් ලකුණු කළ මිල සෞයන්න.
- රු. 4850කට මිල දී ගත් එළවුල තොගයක් ප්‍රවාහනය කිරීමේදී සිදු වූ තැලීම නිසා 5% ක අලාභයක් සහිතව විකිණීමට සිදු විය. එළවුල තොගයේ විකුණුම් මිල සෞයන්න.





3. පුද්ගලයෙක් නිමි ඇඳුම් තොගයක් මිල දී ගැනීමට රු. 12 500ක් වැය කරයි. මෙම ඇඳුම් තොගය 25%ක ලාභයක් ලැබෙන සේ වෙළඳසැලට විකුණු ලැබේ.
- (i) මෙම වෙළඳාමෙන් ලැබූ ලාභය සොයන්න.
 - (ii) නිමි ඇඳුම් තොගය විකුණු මිල සොයන්න.
4. රු. 4860කට විදුලි ඉස්තිරික්කයක් විකිණීම නිසා 8%ක ලාභයක් ලබා ගත හැකි විය. විදුලි ඉස්තිරික්කය ගත් මිල සොයන්න.
5. ශිතකරණයක් රු. 47 600කට විකිණීම නිසා 12%ක ලාභයක් ලැබූණි. ශිතකරණය ගත් මිල සොයන්න. එමගින් ශිතකරණය විකිණීමෙන් ලැබූ ලාභය සොයන්න.
6. නිෂ්පාදන වියදම රු. 45 250ක් වූ අල්මාරියක් වෙළෙන්දෙකුට විකිණීමේදී 8%ක ලාභයක් හිමි වූ අතර වෙළෙන්දා 10%ක ලාභයක් ලැබෙන සේ පාරිභෝගිකයෙකුට විකුණයි.
- (i) වෙළෙන්දා අල්මාරිය ගත් මිල සොයන්න.
 - (ii) වෙළෙන්දා අල්මාරිය විකුණු මිල සොයන්න.

16.5 වට්ටම්

පොත් ලැයිස්තු සඳහා
20% දක්වා වට්ටමක්

නිමි ඇඳුම් සඳහා 30%
දක්වා මිල අඩු කළා

ඉහත දැක්වෙන ආකාරයේ දැන්වීම් බොහෝ විට අප දැක ඇත. භාණ්ඩ මිල දී ගැනීමට වෙළඳපාලට යන අපට එම භාණ්ඩවල සඳහන් කර ඇති මිලෙන් කිසියම් ප්‍රමාණයක් අඩු කර මිල දී ගැනීමට හැකි වූ අවස්ථා සිහිපත් කරන්න. එවිට එම අඩු කළ මුදලට වට්ටමක් (Discount) යැයි කියන බව ද අප අසා ඇත.

මේ අනුව කිසියම් භාණ්ඩයක් විකිණීම සඳහා එහි ලකුණු කර ඇති මුදලන් කිසියම් ප්‍රමාණයක් අඩු කිරීම වට්ටමක් (Discount) දීම වේ. වට්ටමක් ලබා දෙන්නේ භාණ්ඩයක ලකුණු කළ මිලෙන් යම් ප්‍රතිශතයක් අනුව ය.

නිදිසුන 1

ඇඳුමක් විකිණීම සඳහා රු. 750ක් ලෙස මිල ලකුණු කර ඇත. නමුත් විකිණීමේ දී රු. 50ක වට්ටමක් ලැබූණි. ඇඳුම මිල දී ගත් මුදල සොයන්න.

$$\text{ඇඳුම විකිණීමට ලකුණු කළ මිල} = \text{රු. } 750$$

$$\text{ලද වට්ටම} = \text{රු. } 50$$

$$\begin{aligned} \text{ඇඳුම මිල දී ගත් මුදල} &= \text{රු. } 750 - \text{රු. } 50 \\ &= \text{රු. } 700 \end{aligned}$$





නිදසුන 2

සාහිත්‍ය මාසයේ විකුණන පොත් සඳහා 20%ක වට්ටමක් හිමි වේ. එම මාසයේ රු. 450ක් වට්ටනා පොතක් මිල දී ගැනීමට ගෙවිය යුතු මුදල සෞයන්න.

$$\begin{aligned} \text{පොත් වට්ටනාකම} &= \text{රු. } 450 \\ \text{වට්ටම් ප්‍රතිශතය} &= 20 \% \\ \text{පොත මිල දී ගන්නා විට,} \\ \text{ලැබෙන වට්ටම} &= \text{රු. } 450 \text{න් } 20 \% \\ &= 450 \times \frac{20}{100} \\ &= \text{රු. } 90 \\ \therefore \text{ පොත මිල දී ගැනීමේදී ගෙවීමට සිදු වන මුදල} &= \text{රු. } 450 - \text{රු. } 90 \\ &= \text{රු. } 360 \end{aligned}$$

වට්ටම් ප්‍රතිශතය දී ඇති විට වට්ටම් මුදල ගණනය කරන ආකාරය ඉහත නිදසුන්වලින් පැහැදිලිවනු ඇත. සමහර අවස්ථාවල වට්ටම් ප්‍රතිශතය ලකුණු කළ මිල වැනි තොරතුරු ද ගණනය කර ගැනීමට සිදු වේ. පහත නිදසුන් බලමු.

නිදසුන 3

රු.3750කට විකිණීම සඳහා මිල ලකුණු කර ඇති තීන්ත 4lක් විකිණීමේ දී රු. 1050ක වට්ටමක් ලැබුණි. වට්ටම් ප්‍රතිශතය සෞයන්න.

$$\begin{aligned} \text{තීන්ත } 4l \text{ විකිණීමට ලකුණු කර ඇති මිල} &= \text{රු. } 3750 \\ \text{ලැබුණු වට්ටම} &= \text{රු. } 1050 \\ \text{වට්ටම් ප්‍රතිශතය} &= \frac{1050}{3750} \times 100 \% \\ &= 28 \% \end{aligned}$$

නිදසුන 4

12% ක වට්ටමක් ලැබීම නිසා විදුලි පංකාවක් රු. 6600කට මිල දී ගත හැකි විය. එය විකිණීමට ලකුණු කර තිබූ මිල සෞයන්න.


පළමුව දී ඇති ප්‍රතිශතය ඇසුරෙන් රු. 100ට ලකුණු කර තිබූ භාණ්ඩය මිල දී ගැනීමට ගෙවූ මුදල සෞයමු.

එනම් රු. 100කට වට්ටම රු. 12 බැවින් ගෙවිය යුතු වන්නේ රු. 88කි. ඒ අනුව,

රු. 88ට ගත හැකි භාණ්ඩයක ලකුණු කළ මිල = රු. 100

$$\begin{aligned} \text{රු. } 6600 \text{ ගත හැකි භාණ්ඩයක ලකුණු කළ මිල} &= \text{රු. } 6600 \times \frac{100}{88} \\ &= \text{රු. } 7500 \end{aligned}$$





පහත දැක්වෙන පරිදි ගැටුවේ දී ඇති සංඛ්‍යා වර්ග දෙකට වෙන් කිරීමෙන් ගැටුව විසඳීම පහසු කර ගත හැකි ය.

$$\begin{array}{ccc}
 & \text{විකුණුම් මිල} & \\
 88 & \xrightarrow{\quad} & 100 \\
 6600 & \xrightarrow{\quad} & \frac{6600 \times 100}{88}
 \end{array}$$

$$= \text{රු. } 7500$$

16.4 අභ්‍යාසය

- වෙළෙන්දක් රු. 4300ක් ලෙස මිල ලකුණු කර ඇති හාණ්ඩයක් විකිණීමේ දී 5%ක වට්ටමක් ලබා දෙයි. මෙම හාණ්ඩය මිල දී ගන්නා විට,
 - ලැබෙන වට්ටම මුදල සෞයන්න.
 - වට්ටම දීමෙන් පසු හාණ්ඩයේ විකුණුම් මිල සෞයන්න.
- කමිසයක් මිල දී ගන්නා විට එහි ලකුණු කළ මිලෙන් 8%ක වට්ටමක් ලැබේ. කමිසයේ ලකුණු කළ මිල රු. 1250කි. කමිසය මිල දී ගැනීමට අවශ්‍ය මුදල කිය ද?
- අභ්‍යාස පොත් මිල දී ගැනීමේ දී බිල්පතක් සඳහා 15%ක වට්ටමක් හිමි වේ. පුද්ගලයෙක් රු. 3500ක පොත් මිල දී ගෙන ඇත. එවිට ඔහුට ලැබෙන වට්ටම කිය ද? බිල්පත ගෙවීමට අවශ්‍ය මුදල සෞයන්න.
- රු. 2400ට විකිණීම සඳහා මිල ලකුණු කර ඇති අත් මරලෝසුවක් මිල දී ගැනීමේ දී ලැබුණු වට්ටමක් නිසා රු. 2112කට එය ගත හැකි විය. වට්ටම ලබා දුන් ප්‍රතිශතය සෞයන්න.
- තීන්ත මිල දී ගන්නා විට 25% වට්ටමක් හිමි වේ. මෙම වර්ගයේ තීන්ත හාජනයක් මිල දී ගැනීමට රු. 6000ක් වැය විය. එම තීන්ත හාජනයේ ලකුණු කළ මිල සෞයන්න.
- එක්තරා තැගි හාණ්ඩ වෙළඳසැලකින් මිල දී ගන්නා විදුලි උපකරණ සඳහා 18%ක වට්ටමක් ලබා දේ. මෙම වෙළඳසැලෙන් විදුලි ඉස්තිරික්කයක් මිල දී ගැනීමට රු. 2337ක් ගෙවිය යුතු ය. විදුලි ඉස්තිරික්කයේ ලකුණු කළ මිල සෞයන්න.
- රු. 9450ක් ලෙස මිල ලකුණු කර ඇති හාණ්ඩයක් රු. 7560ට විකුණයි. මෙහි දී මිල අඩු කළ වට්ටම ප්‍රතිශතය සෞයන්න.
- වෙළෙන්දක් එක්තරා හාණ්ඩයක් ගෙන 20%ක් ලාභ ලැබෙන සේ මිල ලකුණු කරයි. නමුත් එය අත්පිට මුදලට විකිණීමේ දී 5%ක වට්ටමක් ලබා දෙයි. එවිට හාණ්ඩයේ විකුණුම් මිල වූයේ රු. 4275කි.
 - මෙම හාණ්ඩයේ ලකුණු කළ මිල සෞයන්න.
 - වෙළෙන්දා හාණ්ඩය ගත් මිල සෞයන්න.





- (iii) වෙළෙන්දා බලාපොරොත්තු වූ ලාභය සෞයන්න.
- (iv) මෙම හාන්චි විකිණීමෙන් වෙළෙන්දා ලැබූ ලාභය සෞයන්න.
- (v) එම ලාභය ප්‍රතිශතයක් ලෙස ලියන්න.
9. වෙළෙන්දේක් රුපියල් 28 000ට මිල දී ගත් අල්මාරියක් 20 %ක ලාභයක් තබා ගෙන විකිණීමට මිල ලකුණු කරයි. නමුත් විකිණීමේ දී 15 %ක වට්ටමක් දෙනු ලැබේ.
- (i) අල්මාරිය විකිණීම සඳහා ලකුණු කළ මිල සෞයන්න.
- (ii) මිල දී ගැනීමේ දී ලද වට්ටම කිය ද?
- (iii) අල්මාරිය විකුණන මිල කිය ද?
- (iv) මෙම වෙළෙන්දාමෙන් වෙළෙන්දා ලැබූ ලාභය සෞයන්න.
- (v) එම ලාභයේ ප්‍රතිශතය සෞයන්න.

16.6 කොමිස්

ගේ දොර ඉඩකඩම් හා යාන වාහන වැනි වැඩි වටිනාකම් සහිත හාන්චි විකිණීමේ දී හෝ මිල දී ගැනීමේ දී විකුණුමිකරුට ගැණුමිකරුවෙකු හෝ ගැණුමිකරුට විකුණුමිකරුවෙකු හෝ සම්බන්ධ කර දෙන වෙනත් පුද්ගලයෙකු සිටින අතර ඇතැම් විට එවැනි සමාගම් දී පිහිටා තිබේ. මෙසේ විකුණුමිකරු සහ ගැණුමිකරු සම්බන්ධ කරන පුද්ගලයා තැරවිකරුවෙකු (ලෝකර - Broker) ලෙස හඳුන්වයි. තැරවිකරුවෙකුගේ සහය ලබා ගත් පසු හාන්චියේ විකුණුම් මිලනේ කිසියම් ප්‍රතිශතයක් එම තැරවිකරුට ගෙවිය යුතු ය. මෙසේ ගෙවන මුදල “කොමිස් මුදල” හෝ “තැරවි ගාස්තු” ලෙස හඳුන්වයි.

කොමිස් මුදල ගණනය කරන ආකාරය පහත නිදසුන්වලින් දැක් වේ.

නිදසුන 1

රු. 125 000ක් වටිනා යතුරුපැදියක් විකිණීමේ දී 3%ක කොමිස් මුදල ගෙවීමට සිදු වය. ගෙවන ලද කොමිස් මුදල කිය ද?

යතුරුපැදියේ විකුණුම් මිල = රු. 125 000
කොමිස් ප්‍රතිශතය = 3 %
ගෙවීමට සිදු වූ කොමිස් මුදල = රු. 125 000න් 3 %
 $= 125 000 \times \frac{3}{100}$
 $= 3750$

නිදසුන 2

තැරවිකාර සමාගමක් හරහා රු. 345 250ට ඉඩමක් විකුණන ලදී. මෙම සමාගම කොමිස් මුදල ලෙස 4%ක් අය කරයි. මෙම ඉඩම විකිණීම මගින්,

(i) තැරවිකාර සමාගමට ලැබූණු කොමිස් මුදල සෞයන්න.
(ii) ඉඩම හිමිකරුට ලැබූණු මුදල සෞයන්න.





$$\begin{aligned}
 \text{(i) ඉඩම විකුණු මිල} &= රු. 345 250 \\
 \text{කොමිස් ප්‍රතිශතය} &= 4 \% \\
 \text{සමාගමට ලැබෙන කොමිස් මුදල} &= රු. 345 250 න් 4 \% \\
 &= 345 250 \times \frac{4}{100} \\
 &= රු. 13 810
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{(ii) ඉඩමේ හිමිකරුට ලැබෙන මුදල} &= රු. 345 250 - රු. 13 810 \\
 &= රු. 331 440
 \end{aligned}$$

16.5 අභ්‍යාසය

- රු. 375 750ක් වටිනා වාහනයක් විකිණීමේ දී කොමිස් මුදල වශයෙන් 4 %ක් ගෙවිය යුතු ය. ගෙවීමට සිදුවන කොමිස් මුදල සොයන්න.
- ඉඩමක් විකිණීමේ දී 3 % ක තැරුව් ගාස්තුවක් ගෙවීමට සිදු වේ. ඉඩම විකුණු මිල රු. 575 000කි. ඉඩමේ හිමිකරුට ලැබෙන මුදල සොයන්න.
- වාහනයක් විකුණා දුන් පුද්ගලයෙකුට කොමිස් මුදල වශයෙන් රු. 27 000ක් ගෙවන ලදී. වාහනයේ විකුණුම් මිල රු. 900 000ක් නම් කොමිස් ගෙවා ඇති ප්‍රතිශතය ගණනය කරන්න.
- පුද්ගලයෙකු සතු භාණ්ඩ තොගයක් විකුණා දීම සඳහා තැරුවිකරුවෙකුට $2\frac{1}{2}\%$ ක් ගෙවිය යුතු ය. එලස ගෙවන ලද තැරුව් ගාස්තුව රු. 3500ක් වය. භාණ්ඩ තොගය විකුණු මිල සොයන්න.
- වාහන හිමියෙක් තම මෝටර රථය විකුණා දුන් තැරුවිකාර සමාගමට කොමිස් මුදල වශයෙන් රු. 12 675ක් ගෙවන ලදී. අදාළ සමාගම තැරුව් ගාස්තු වශයෙන් 3 %ක් අය කර තිබේ.
 - මෝටර රථය විකුණු මිල සොයන්න.
 - මෝටර රථයේ හිමිකරුට ලැබෙන මුදල සොයන්න.

සාරාංශය

- ↳ ලාභය = විකුණුම් මිල – ගන් මිල
- ↳ අලාභය = ගන් මිල – විකුණුම් මිල
- ↳ කිසියම් භාණ්ඩයක් විකිණීම සඳහා එහි ලකුණු කර ඇති මුදලින් කිසියම් ප්‍රමාණයක් අඩු කිරීම වට්ටමක් දීම වේ.
- ↳ තැරුවිකරුට ගෙවන මුදල කොමිස් මුදල හෝ තැරුව් ගාස්තු ලෙස හඳුන්වයි.

